



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2459/52 - 2025 ඔක්තෝබර් මස 24 වැනි සිකුරාදා - 2025.10.24

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

එල්. ඩී. බී. 15/2024

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ (3) වන අනුව ව්‍යවස්ථාවේ අතුරු අනුව්‍යවස්ථාව සහ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 6 (ආ), (ඇ) සහ (ඒ) වන, 16 වන සහ 31 වන වගන්ති සමග කියවිය යුතු එම පනතේ 35 වන වගන්තිය යටතේ රාජ්‍ය ණය සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශය මත, ජනාධිපතිවරයා විසින් සාදනු ලබන නියෝග.

අනුර කුමාර දිසානායක,
ජනාධිපති.

2025 ඔක්තෝබර් මස 24 වැනි දින,
කොළඹ දී ය.

නියෝග

- මේ නියෝග 2025 අංක 02 දරන රාජ්‍ය ණය කළමනාකරණ නියෝග ලෙස හඳුන්වනු ලැබේ.
- (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ සහ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ විධිවිධානවලට සහ ඒ යටතේ -
 - (අ) ආණ්ඩුවේ ණය සුරැකුම්පත් නිකුත් කිරීම;
 - (ආ) ප්‍රාථමික අලෙවිකරු පද්ධතිය හැසිරවීම; සහ
 - (ඇ) ප්‍රාථමික අලෙවිකරුවන්, වෙනත් අලෙවිකරුවන්, අලෙවිකරුවකු නොවන ලංසුකරුවන් හෝ අනුයෝජිතවරුන් පත් කිරීම, අධීක්ෂණය කිරීම, සුපරීක්ෂණය කිරීම සහ නියාමනය කිරීම,



සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලය ලබාදෙන ලද වෙනත් යම් තැනැත්තකු විසින් සාදනු ලබන යම් රිකි, නියෝග, විධාන, මාර්ගෝපදේශ හෝ නිකුත් කරන ලද චක්‍රලේඛවලට හෝ සිදු කරන ලද පත් කිරීම්වලට අගතියක් නොවන පරිදි, මේ නියෝග, පනත යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පවරා ඇති කර්තව්‍ය සහ කාර්ය ඉටු කිරීමේ කාර්යය සඳහා අදාළ කර ගනු ලැබිය යුතු ය.

3. (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ සහ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ විධිවිධාන යටතේ පත් කරන ලද ප්‍රාථමික අලෙවිකරුවන් 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ කාර්ය සඳහා අඛණ්ඩව ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස කටයුතු කළ යුතු ය.

4. (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ සහ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද සහ මේ නියෝග ක්‍රියාත්මක කරනු දිනයේ දී එම පත්වීම් දරනු ලබන, නම් කරන ලද අලෙවිකරුවකු නොවන ලංසුකරුවන්, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් පවත්වනු ලබන ආණ්ඩුවේ සුරැකුම්පත් වෙන්දේසිවලට අඛණ්ඩව සහභාගි විය යුතු ය.

5. සෑම ප්‍රාථමික අලෙවිකරුවකු -

- (අ) හට, ආණ්ඩුවේ ණය සුරැකුම්පත් සඳහා ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළවල ප්‍රතිපාර්ශ්වයක් ලෙස, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සමග කටයුතු කිරීමේ අයිතියක් තිබිය යුතු ය;
- (ආ) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් කලින් කලට නිශ්චය කරනු ලැබිය හැකි ආකාරයෙන් සහ මට්ටම්වලින් මෙන් ම ප්‍රාථමික අලෙවිකරු වෙත සන්නිවේදනය කරනු ලබන ප්‍රාථමික වෙන්දේසි සඳහා ප්‍රවේශය සහිතව ප්‍රාථමික වෙළඳපොළට සහභාගි විය යුතු ය;
- (ඇ) ආණ්ඩුවේ ණය සුරැකුම්පත්වල ද්විතීයික වෙළඳපොළක් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා වගකිව යුතු ය;
- (ඈ) ආණ්ඩුවේ ණය සුරැකුම්පත් තොග පවත්වාගෙන යාමට සහ ද්විතීයික වෙළඳපොළට සහභාගිවීමට අදාළව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් කලින් කලට නිශ්චය කරනු ලැබ, එකී ප්‍රාථමික අලෙවිකරු වෙත සන්නිවේදනය කරනු ලැබිය හැකි අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කළ යුතු ය;
- (ඉ) සාධාරණ අලෙවිකරණය, මිලකරණයේ සහ ක්‍රියාත්මක කිරීමේ විනිවිදභාවය සහ වෙළඳපොළ හැසිරවීම හෝ අයථා පුරුදු වැළැක්වීම සහතික කරමින් ස්වකීය ගිණුම හෝ එහි පාරිභෝගිකයන් සඳහා ආණ්ඩුවේ ණය සුරැකුම්පත්වලට අදාළ ගනුදෙනුවල නිරත වීමේ අයිතිය තිබිය යුතු ය;
- (ඊ) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් කලින් කලට නිශ්චය කරනු ලැබ, එකී ප්‍රාථමික අලෙවිකරු වෙත සන්නිවේදනය කරනු ලැබිය හැකි වෘත්තීමය නිපුණතාව, අවදානම් කළමනාකරණය, සයිබර් ආරක්ෂාව, අභ්‍යන්තර පාලනය සහ යටිතල පහසුකම් පිළිබඳ නිසි ප්‍රමිතීන් පවත්වා ගත යුතු ය;
- (උ) ආණ්ඩුවේ ණය සුරැකුම්පත්වල කල්පිරීමේ මුදල් සහ පොළිය රඳවා තබා ගැනීම, එකතු කිරීම සහ ගෙවීමට අදාළව ස්වකීය ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් විශ්වසනීය ධාරිතාවකින් යුතුව ක්‍රියා කළ යුතු අතර, මේ කාර්යය සඳහා ගනුදෙනුකරුවන්ගේ වත්කම් තමන්ගේ ම වත්කම්වලින් වෙන් කළ යුතු ය. ඇවර කිරීමේ අවස්ථාවක දී ගනුදෙනුකරුවන්ගේ වත්කම් ප්‍රාථමික අලෙවිකරුගේ වත්කම්වල කොටසක් නොවිය යුතු ය;
- (ඌ) ස්වකීය ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමේ දී දැඩි රහස්‍යභාවක් පවත්වාගෙන යාම, වෙළඳපොළ අඛණ්ඩතාව සහ අයෝජක ආරක්ෂාව පිළිබඳ ඉහළ ම ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ බැඳියා පිළිබඳ ගැටුම් නිසි ලෙස හඳුනාගෙන, කළමනාකරණය කර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත හෙළිදරව් කරන බවට සහතික වීම සිදු විය යුතු ය; සහ
- (එ) පාරිභෝගික ආරක්ෂණ ප්‍රමිතීන් සහ පැමිණිලි විසඳීමේ ඵලදායී යාන්ත්‍රණය පිළිපැදීම ඇතුළුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් කලින් කලට සකස් කරන ලද මෙහෙයුම් අත්පොත, වර්ගාධර්ම සංග්‍රහය සහ වෙනත් යම් මාර්ගෝපදේශවලට අනුකූලව එහි ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් සිදු කළ යුතු ය.

6. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් -

- (අ) ආණ්ඩුවේ ණය සුරැකුම්පත්වල ප්‍රාථමික වෙන්දේසිවල දී ප්‍රාථමික අලෙවිකරුවකුගේ සහභාගී වීමේ ඵලදායිතාව;
- (ආ) ආණ්ඩුවේ ණය සුරැකුම්පත්වල ද්විතීයික වෙළඳපොළ නිර්මාණය කිරීමේ දී සහ පවත්වාගෙන යාමේ දී ප්‍රාථමික අලෙවිකරුවකුගේ භූමිකාව; සහ
- (ඇ) ශ්‍රී ලංකා මහ බැංකුව විමසා අදාළ නීති, රීති, නියෝග, විධාන, මාර්ගෝපදේශ සහ කලින් කලට නිකුත් කරනු ලබන ආචාර ධර්ම සංග්‍රහයට අනුකූලව කටයුතු කිරීම පිළිබඳ එහි වාර්තාව,

සැලකිල්ලට ගනිමින්, එක් එක් ප්‍රාථමික අලෙවිකරුවකුගේ කාර්යසාධනය වරින් වර ඇගයීමට ලක් කළ යුතු ය.

7. (අ) 6 වන නියෝගය යටතේ සිදු කරනු ලබන ඇගයීමක දී, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ප්‍රාථමික අලෙවිකරුගේ කාර්යසාධනයේ යම් අඩුපාඩුකම් හඳුනාගන්නා ලද අවස්ථාවක දී, කාර්යාලය විසින් ඒ පිළිබඳව එකී ප්‍රාථමික අලෙවිකරුට දැනුම් දිය යුතු අතර, ප්‍රාථමික අලෙවිකරු විසින්, එකී අඩුපාඩුකම් නිවැරදි කිරීම සඳහා අවශ්‍ය විය හැකි බවට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සලකනු ලබන අතිරේක පියවර සමග, එම කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබිය හැකි ප්‍රතිකාර්මික පියවර ගනු ලැබිය යුතු ය.

(ආ) ප්‍රාථමික අලෙවිකරු විසින් එකී නිර්දේශවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම, එම ප්‍රාථමික අලෙවිකරුවකුගේ පත් කිරීම, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින් අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හේතු විය හැකි ය.

8. ස්වකීය පත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවනු ලැබ හෝ අවලංගු කරනු ලැබ ඇති හෝ අමාත්‍යවරයා විසින් පසුව අත්හිටුවනු ලැබ හෝ අවලංගු කරනු ලැබ ඇති ප්‍රාථමික අලෙවිකරුවකුට, අවස්ථාවෝචිත පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අමාත්‍යවරයා විසින් එකී අත්හිටුවීම අවලංගු කරනු ලබන්නේ නම් හෝ එකී ප්‍රාථමික අලෙවිකරු නැවත පත් කරනු ලබන්නේ නම් මිස, ආණ්ඩුවේ ණය සුරැකුම්පත් සඳහා ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළවල ප්‍රතිපාර්ශ්වයක් වශයෙන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සමග කටයුතු කිරීමේ අයිතියක් නොතිබිය යුතු ය.

9. ස්වකීය පත්වීම අත්හිටුවනු ලැබ හෝ අවලංගු කරනු ලැබ ඇති ප්‍රාථමික අලෙවිකරුවකු විසින්, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිශ්චය කරනු ලැබිය හැකි කාලසීමාව ඉකුත් වීමෙන් අනතුරුව, අභියාචනා කිරීම සඳහා වන හේතු සහ එකී අත්හිටුවීම හෝ අවලංගු කිරීම සඳහා පාදක වූ හේතු නිවැරදි කිරීමට ගන්නා ලද ප්‍රතිකාර්මික පියවර සඳහන් කරමින්, එකී අත්හිටුවීම හෝ අවලංගු කිරීමට එරෙහිව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා අමාත්‍යවරයා වෙත ලිඛිතව අභියාචනා කළ යුතු ය.

10. 9 වන නියෝගය යටතේ අභියාචනයක් ලැබීමෙන් පසු, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් එහි දක්වා ඇති හේතු සලකා -

- (අ) ප්‍රාථමික අලෙවිකරු විසින් ගෙන ඇති නිවැරදි කිරීමේ පියවර;
- (ආ) එහි මූල්‍යමය ස්ථාවරත්වය;
- (ඇ) අත්හිටුවීමේ හෝ අවලංගු කිරීමේ කාලසීමාව තුළ එහි අනුකූලතාව සහ කාර්යසාධනය පිළිබඳ වාර්තාව;
- (ඈ) ප්‍රාථමික අලෙවිකරු හෝ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව දැනට සිදු කෙරෙමින් පවත්නා නීතිමය හෝ නියාමන ක්‍රියාමාර්ගවලින් තොර බව;
- (ඉ) නැවත පිහිටුවීම මගින්, වෙළඳපොළේ ස්ථාවරත්වය සහ අඛණ්ඩතාව කෙරෙහි සිදු කරනු ලැබිය හැකි බලපෑම;
- (ඊ) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය; සහ
- (උ) ප්‍රාථමික අලෙවිකරු විසින් සපයන ලද සාධාරණීකරණය,

පිළිබඳව සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

11. සෑම ප්‍රාථමික අලෙවිකරුවකු සහ ඒ ප්‍රාථමික අලෙවිකරුවන් අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් විසින් ඉලෙක්ට්‍රොනික හෝ චුම්භක ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන වාර්තා ඇතුළුව, ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස එහි ක්‍රියාකාරකම්වලට අදාළව පවත්වාගෙන යනු ලබන සියලුම පොත්, ගිණුම්, රෙජිස්ටර්, ලිපිගොනු සහ වෙනත් වාර්තා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදිය යුතු අතර 5 වන නියෝගයේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි ඒ පොත්, ගිණුම්, රෙජිස්ටර්, ලිපිගොනු හෝ යම් තොරතුරු සපයනු ලැබිය යුතු ය.

12. (අ) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවශ්‍ය විය හැකි පරිදි -

- (i) මේ නියෝගවල විධිවිධාන සමග ප්‍රාථමික අලෙවිකරුවන්ගේ අනුකූලතාව තහවුරු කිරීමට; සහ
- (ii) ආණ්ඩුවේ ණය සුරැකුම්පත් සඳහා ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළවල ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ව්‍යාපාර නිසි ආකාරයෙන් සහ ක්‍රමවත්ව පවත්වාගෙන යනු ලබන්නේ ද යන්න තහවුරු කිරීමට,

ප්‍රාථමික අලෙවිකරුවන් වෙත විධාන හෝ මාර්ගෝපදේශ කලින් කලට නිකුත් කරනු ලැබිය හැකි ය.

(ආ) (අ) වන අනුනියෝගයේ ව්‍යාප්තියට අගතියක් නොවන පරිදි, ඒ විධාන හෝ මාර්ගෝපදේශ -

- (i) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් පවත්වනු ලබන ආණ්ඩුවේ යම් සුරැකුම්පත් වෙන්දේසියක් සම්බන්ධයෙන් සහ ද්විතීයික වෙළඳපොළ තුළ ඔවුන්ගේ මෙහෙයුම් සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුවන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු ක්‍රියාපටිපාටි;
- (ii) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් පවත්වනු ලබන ආණ්ඩුවේ සුරැකුම්පත්වල ප්‍රාථමික වෙන්දේසිවල දී ප්‍රාථමික අලෙවිකරුවන් විසින් පවත්වාගෙන යා යුතු අවම සහ ඵලදායී සහභාගීත්ව මට්ටම;
- (iii) පාරිභෝගිකයන් සඳහා වන ආණ්ඩුවේ සුරැකුම්පත් සඳහා වන කල් පිරීමේ මුදල් සහ පොළිය එකතු කිරීමේ දී සහ ගෙවීමේ දී ප්‍රාථමික අලෙවිකරුවන් විසින් අනුකූල විය යුතු කොන්දේසි;
- (iv) ප්‍රාථමික අලෙවිකරුවන් විසින් පොත්, වාර්තා සහ ගිණුම් පවත්වාගෙන යාම;
- (v) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට අවශ්‍ය විය හැකි පරිදි ප්‍රාථමික අලෙවිකරුවන් විසින් කාලනුක්‍රමික වාර්තා හෝ තොරතුරු ලබා දීම;
- (vi) ප්‍රාථමික අලෙවිකරුවන් විසින් පවත්වාගෙන යා යුතු ද්විතීයික වෙළඳපොළ මෙහෙයුම්වල අවම මට්ටම;
- (vii) ද්විතීයික වෙළඳපොළ තුළ ආණ්ඩුවේ සුරැකුම්පත් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ඒ සුරැකුම්පත් තොග පවත්වා ගැනීම;
- (viii) මිලකරණයේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරමින් ගනුදෙනුකරුවන්ට ගාස්තු පැනවීම;
- (ix) ප්‍රාථමික අලෙවිකරුවන් විසින් තම කාර්ය නිසි ලෙස කිරීම සඳහා පවත්වාගෙන යා යුතු යටිතල පහසුකම් සහ වෙනත් පහසුකම්;
- (x) 6 වන හෝ 7 වන නියෝගය යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් පවත්වන ලද කාර්යසාධන ඇගයීම අතරතුර දී හඳුනාගන්නා ලද යම් අසාර්ථකත්වයක් හෝ අඩුපාඩුවක් නිවැරදි කිරීම; සහ
- (xi) ආණ්ඩුවේ සුරැකුම්පත් වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා සහ ප්‍රාථමික අලෙවිකාර පද්ධතිය ශක්තිමත් කිරීම හා ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා රජයේ ණය කළමනාකරණ කාර්යාලය විසින් අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි වෙනත් යම් කාරණාවක්,

සඳහා අදාළ විය හැකි ය.

13. අමාත්‍යවරයා විසින් -

- (අ) ආණ්ඩුවේ ණය සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා අදාළ වන ක්‍රියාපටිපාටි;
- (ආ) ප්‍රාථමික අලෙවිකාර පද්ධතිය කළමනාකරණය කිරීම සහ නියාමනය කිරීම; සහ
- (ඇ) ඊට සම්බන්ධ හෝ ඒ හා ආනුෂංගික කාරණා,

සම්බන්ධයෙන් අවශ්‍ය විය හැකි පරිදි, කලින් කලට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත ඒ මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබිය හැකි ය.

14. මේ නියෝගවල කාර්ය සඳහා “ප්‍රාථමික අලෙවිකරුවා” යන්නෙන්, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 31 (2) වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් හෝ (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ සහ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ විධිවිධාන යටතේ ආණ්ඩුවේ ණය සුරැකුම්පත් සඳහා සහ ද්විතියික වෙළඳපොළවල ප්‍රතිපාර්ශ්වකරුවකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරනු ලබන යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක්, සමාගමක් හෝ වෙනත් තැනැත්තකු අදහස් වේ.

EOG 10 - 0263